

# කර්මාන්ත අංශයේ සේවා නියුක්තිය



මිනිස්බල හා රැකිරීමේ දෙපාර්තමේන්තුව  
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය

පී.ඩබ්.චතුරිකා වන්දන

## 01. සංක්ෂේපය

යම් කිසි රටක කර්මාන්ත ක්ෂේත්‍රය ආර්ථික සංවර්ධනයේ ස්ථාවර පදනමේ මිනුම් දණ්ඩ වශයෙන් සලකන අතර එය රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම සේවා නියුක්තිය උදෙසා දක්වන්නේ නොමද දායකත්වයකි. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී කර්මාන්ත වැදගත් වන්නායේම වර්තමානයේ කාර්මික නිෂ්පාදන සංයුතිය තුළ ඇගයුම් නිෂ්පාදනය ප්‍රමුඛස්ථානයට පත් වී තිබෙන අතර එය රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියකි.

රටේ කර්මාන්ත වැඩිවශයෙන් නාගරික අංශය තුළ සංකේන්ද්‍රණය වී ඇති අතර ග්‍රාමීය කර්මාන්තයන් කෙරෙහි දක්වන ලද සැලකිල්ල අඩු වේ. ඒ සඳහා ග්‍රාමීය කර්මාන්ත ද නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර ඒ තුළින් ග්‍රාමීය වශයෙන් සේවා නියුක්තිය වැඩිකර ගෙන කර්මාන්ත අංශයේ දායකත්වය වැඩි කර ගත යුතු වේ.

## 02. හැඳින්වීම

ශ්‍රී ලංකාව ඇත අතීතයේ සිට පෞඪ ඉතිහාසයකට උරුමකම් කියු ස්වයං පෝෂිත කෘෂිකාර්මික රටකි. නමුත් 18 සහ 19 වන සියවස් තුළදී බ්‍රිතාන්‍යයෙන් ඇරඹී කාර්මික විප්ලවයත් සමඟ බොහෝ යටත් විජිත රටවල් කාර්මිකරණයට නතු විය. මේ අතර ශ්‍රී ලංකාව නිදහසින් පසු කාර්මික ක්ෂේත්‍රය තුළ ආර්ථික වර්ධනය කෙරෙහි සක්‍රීය දායකත්වයක් දක්වනු ලැබීය.

පසුකාලීන 1977 හඳුන්වා දෙන ලද විවෘත ආර්ථිකයත් සමඟ අපනයනාහිමුඛ ප්‍රතිපත්ති සහ ආනයන ආදේශන කාර්මිකරණ ප්‍රතිපත්ති ඔස්සේ ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රය තුළ නව මුහුණුවරක් ගන්නා ලදී. ශ්‍රී ලාංකික කර්මාන්ත පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික ව්‍යුහය කාර්මික අංශයෙන් දළ දේශීය නිෂ්පාදනයට දක්වනු ලබන දායකත්වය වැඩි වන අතර ඒ තුළින් ඉහළ ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීමේ මූලික පරමාර්ථය සාක්ෂාත් කර ගත හැකිවේ. කර්මාන්ත අංශයේ නිෂ්පාදන කාර්යය ප්‍රධාන වශයෙන් තේ, රබර්, පොල් යන ප්‍රාථමික වෙළඳ ද්‍රව්‍ය සඳහා අපනයන වෙළඳපොළ සැකසීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වූවක් විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනය වූ තේ වලට තිබූ වැදගත්කම දෙවන තැනට පත් කරමින් මැතකදී ආරම්භ කරනු ලැබූ ඇගවීම අපනයන කර්මාන්ත පළමු තැනට පත් විය. එමගින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල වශයෙන් බිහි විය.

කෙසේ වෙතත් ක්‍රමිකව සිදු වූ කාර්මික සංවර්ධනය ආර්ථික වර්ධනය කෙරෙහි ප්‍රබල ලෙස බලපා තිබෙන අතර වර්තමානය වන විට ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතය තුළ කෘෂි අංශයට සාපේක්ෂව වැඩි දායකත්වයක් කාර්මික අංශය මගින් සපයනු ලබයි. ජන හා සංඛ්‍යා ලේඛන වාර්තා අනුව දැනට ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය දළ දේශීය නිෂ්පාදිතය 26.2% ක දායකත්වය දක්වන අතර මුළු ශ්‍රම බලකායෙන් 25.8% ක කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවල නියැලී සිටී. සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෑත කාලීන ප්‍රවණතාවයන් කෙරෙහි අවධානය යොමු කරන විට නිෂ්පාදන වල වටිනාකම ඉහළ නගිමින් පවතින තත්ත්වයක් පෙන්නුම් කරයි. එහිදී රටේ දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ වැඩි දායකත්වයක් දක්වන්නේ සුළු කර්මාන්ත මගින් වන අතර එහි දායකත්වය 50% වැඩි අගයක් ගනී. තවද එය සමස්ත කර්මාන්ත වලින් 90% ක් වන බැවින් මෙම අංශයේ සේවා නියුක්තිය 71% ක් වැනි අගයක් ගැනීම තුළින් ද එය වඩාත් තහවුරු වේ.

- කර්මාන්ත වර්ගීකරණය
- ✓ මහා පරිමාණ කර්මාන්ත
- ✓ මධ්‍ය හා කුඩා පරිමාණ කර්මාන්ත
- ✓ ගෘහ කර්මාන්ත(ග්‍රාමීය කර්මාන්ත,ස්වයං රැකියා )

මහා පරිමාණ කර්මාන්ත යනු විශාල අමුද්‍රව්‍ය තොග වශයෙන් යොදා ගනිමින් අධික ප්‍රාග්ධනයක් අයෝජනය කර යන්ත්‍රෝපකරණ මඟින් භාණ්ඩ තොග වශයෙන් නිෂ්පාදනය කරන කර්මාන්ත වේ.යකඩ හා වානේ කර්මාන්ත,සිමෙන්ති කර්මාන්ත නිදසුන් වේ.

මධ්‍ය හා කුඩා පරිමාණ කර්මාන්ත රජයේ ප්‍රාග්ධනය යොදවා ආරම්භ කර ඇති අතර මධ්‍ය හා කුඩා පරිමාණ කර්මාන්ත ක්‍රියාත්මක කරනුයේ පෞද්ගලික අංශය මඟිනි .කුඩා පරිමාණ කර්මාන්ත සඳහා ඇඟළුම්,ප්ලාස්ටික්,ලෝහ භාණ්ඩ,විදුලි උපකරණ,පළතුරු ටින් කිරිම වැනි කර්මාන්ත අයත් වේ.

ගෘහ කර්මාන්තයක් යනු ඉතා කුඩා පරිමාණයේ කර්මාන්ත විශේෂයකි.මෙය ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ වැදගත් තැනක් හිමිකර ගනී.ගෘහ කර්මාන්ත ඔස්සේ විශාල ශ්‍රමිකයන් පිරිසකට රැකියා ලබා දීමට හැකි වේ.ග්‍රාමීය මට්ටමින් ගෘහයේ සිට සිදු කරන ස්වයං රැකියා මේ යටතට ගැනේ.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය දළ දේශීය නිෂ්පාදිතය 26.2%ක දායකත්වය දක්වන අතර මුළු ශ්‍රම බලකායෙන් 25.8%ක කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවල නියැලී සිටී.

රටේ දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ වැඩි දායකත්වයක් දක්වන්නේ සුළු කර්මාන්ත මඟින් වන අතර එහි දායකත්වය 50% වැඩි අගයක් ගනී.තවද එය සමස්ත කර්මාන්ත වලින් 90% ක් වන බැවින් මෙම අංශයේ සේවා නියුක්තිය 71%ක් වැනි අගයක් ගැනීම තුළින් ද එය වඩාත් තහවුරු වේ.

### 03. කර්මාන්ත අංශයේ ගැටළු

කර්මාන්ත අංශයේ සංවර්ධනයට බාධා පමුණුවන අභියෝග රැසක්ද පවතී. මෙම අභියෝග සැපයුම් හා ඉල්ලුම් දෙඅංශයේ පවතී.

- ව්‍යවසායකත්වය, තාක්ෂණය හා කළමනාකරණය කුසලතාවයන්හි පවතින අඩුපාඩු මෙම ක්ෂේත්‍රයේ සැපයුම් අංශයේ පවතින අඩුපාඩු ද වේ.

ඉල්ලුම් අංශයේ පවතින අභියෝග අතර නිෂ්පාදන ක්ෂේත්‍රයේ සඳහා පවතින ආයෝජන ආකර්ෂණ ප්‍රමාණවත් නොවීම පුහුණු හා නුපුහුණු ශ්‍රමයේ පවතින ඌනතාව, භාණ්ඩ විවිධාංගීකරණය දුර්වල වීම, දේශීය වෙළඳ පළ හා ගෝලීය වෙළඳාමට පිවිසීමට ඇති බාධා ප්‍රධාන වේ.

- ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයට ඉහළ පිරිවැයක් වැය වීම.
- එකතු කළ වටිනාකම් අඩු වීම.
- නිසි අලෙවිකරණ උපාය මාර්ගයන්හි මද බව.
- ඉදිරි හා පසු සබඳතා නොමැති බව.
- නිෂ්පාදන අංශයට ආයෝජකයින් ආකර්ෂණය ප්‍රමාණවත් නොවීම.
- බදු කළමනාකරණ ක්‍රම වේදයේ පවතින අනමාශීලී බව.
- නවීන තාක්ෂණය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන් තුළ පවතින ඌන ප්‍රවේශය.
- නවීකරණය, පුළුල් කිරීම හා සාර්ව මෙහෙයුම් සඳහා මූල්‍ය ප්‍රවේශය ප්‍රමාණවත් නොවීම.
- නිෂ්පාදන වල ඇසුරුම්කරණයෙහි හා වෙළඳ නාමකරණයෙහි පවතින අඩු ගුණාත්මක බව.
- ඉහළ ගනුදෙනු පිරිවැයක් පැවතීම.
- කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල වෙළඳපළ තොරතුරු හා ප්‍රවේශයේ ඌනතා.


### 04. ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය තුළ කාර්මික අංශයෙන් දළ දේශීය නිෂ්පාදනයට ලබා දී ඇති දායකත්වය.

දළ දේශීය නිෂ්පාදනයේ ආංශික වර්ධනය (ස්ථාවර සාධක මිල අනුව)

වර්ෂය	කාර්මික අංශය
2000	7.5
2005	8.0
2010	8.4
2011	10.3
2012	10.3
2013	9.9
2014	3.5
2015	3.0
2016	6.7
2017	3.9

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා

2011, 2012 වර්ෂයන්හි කාර්මික අංශයේ දළ දේශීය නිෂ්පාදන වර්ධනය 10.3 ලෙස දැක්වේ. 2017 වර්ෂය වන විට 3.9 දක්වා පහළ බැස ඇත.



දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතිය(%)

ආර්ථික කටයුතු	2014	2015	2016	2017
කර්මාන්ත	26.7	26.2	26.8	26.8
පතල් හා කැණීම් කර්මාන්තය	2.5	2.3	2.4	2.5
නිෂ්පාදන කර්මාන්ත	15.7	15.7	15.4	15.7
විදුලිය,ගෑස් ,ජලය සහ කසල කළමනාකරණය	1.3	1.4	1.4	1.4
ඉදි කිරීම්	7.2	6.8	7.6	7.1

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා


වසර හතරක දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතිය ඉහතින් දැක්වේ.කර්මාන්ත ක්ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතිය වැඩි ප්‍රතිශතයක් දක්නට ලැබේ.2016,2017 වර්ෂයන්හි කිසිදු වෙනස් විමක් දක්නට නොලැබෙන අතර වසර දෙකෙහිම එකම අගයක් පවතී.26.8% කි. විදුලිය,ගෑස් ,ජලය සහ කසල කළමනාකරණය 2014,2015,2016 වර්ෂයන්හි අඩු අගයක් ගනී. පතල් හා කැණීම් කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයේ දෙවනුව අඩු අගයක් ගනී.

**04.සේවා නියුක්තිය කෙරෙහි කර්මාන්ත අංශයේ දායකත්වය**

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් කාර්මික අංශයට සේවා නියුක්තිකයන්ගේ වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස (ග්‍රාමීය,නාගරික,වතු අංශයන්)

වර්ෂය	ග්‍රාමීය%	නාගරික%	වතු%
2010	26.6	24.7	11.4
2012	27.6	26.7	1.9
2013	24.4	27.2	13.5
2014	27.5	26.5	22.1
2015	25.8	26.6	12.5
2018	28.5	25.5	26.7

මූලාශ්‍රය-ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා (01.වගුව)



මූලාශ්‍රය-ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා

(01. රූප සටහන)

ශ්‍රී ලංකා ග්‍රාම බලකායෙන් කාර්මික අංශයට සේවා නියුක්තිකයන්ගෙන් වන දායකත්වය ග්‍රාමීය, නාගරික සහ වතු අංශයෙන් විමසා බලන විට මෑත වර්ෂයන්වල ග්‍රාමීය, නාගරික අංශයන්ගේ ඉහළ අඛණ්ඩ වර්ධනයක් පිළිඹිබු කරයි. වතු අංශයේ දක්වන දායකත්වය අඩු වුවත් එය ක්‍රමිකව වර්ධනය වෙමින් පවතී. මෑත කාලීන වර්ෂයන්හි සුළු වෙනස් වීම් ඇති වුවත් ග්‍රාමීය සහ නාගරික අංශ අතර පරතරය ක්‍රමයෙන් අවම වන ආකාරයට කාර්මික අංශය තුළ සේවා නියුක්තිකයන් නිරත වේ. ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමට නවෝත්පාදනය ඇති කිරීම හා ශිල්පීය නිපුණතාවයෙන් යුතු මානව ප්‍රාග්ධනයක් බිහි කිරීම තුළින් ආර්ථික වර්ධනය කෙරෙහි කර්මාන්ත අංශයේ දායකත්වය වැඩිකර ගත හැකිය.

**ශ්‍රී ලංකාවේ ග්‍රාම බලකායෙන් කාර්මික අංශයට සේවා නියුක්තිය-2018**

ග්‍රාමීය-28.5%

නාගරික-25.5%


එකතුව-26.7%

සේවා නියුක්තියේ ආංශික දායකත්වය 2008-2018

	2008	2009	2010	2011	2012	2013	2014	2015	2016	2017	2018
කාර්මික අංශය %	26.3	25.5	24.2	24.1	26.6	26.2	26.5	25.8	26.4	28.4	27.9


මූලාශ්‍රය-ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව-ශ්‍රී ලංකා මහ බැංකුව (02. වගු සටහන)

කාර්මික අංශයේ සේවා නියුක්තිය 2008 වර්ෂයේ සිට 2018 වර්ෂය ඉහතින් දැක්වේ. 2009, 2010, 2011 වර්ෂයන්හි කාර්මික අංශයේ සේවා නියුක්තිය ක්‍රමික අඩු වීමක් දක්නට ලැබෙන අතර 2012, 2013, 2014 වර්ෂයන්හි නැවත වැඩිවීමක් පෙන්නුම් කෙරේ. 2015 වර්ෂයේදී 25.8% කට පහත බැස ඇති අතර 2016, 2017, 2018 වර්ෂයන්හි වර්ධනයක් දැක ගත හැකිය. එයින්ද 2016 වර්ෂයේ 26.4% වූ සේවා නියුක්තිය 2017 වර්ෂයේ 28.4% ලෙස ශීඝ්‍ර වර්ධනය වීමක් දක්නට ලැබේ. 2018 වර්ෂයේදී නැවත අඩුවීමක් දක්නට ලැබේ. එය 27.9% වේ.



මූලාශ්‍රය-ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා

(02. රූප සටහන)



ප්‍රධාන වෘත්තීය කාණ්ඩ සහ අංශ අනුව ශ්‍රම ඉල්ලුම-2017

වෘත්තීය කාණ්ඩය	කර්මාන්ත%
කළමනාකරුවන්	4.2
වෘත්තිකයින්	4.1
ආශ්‍රිත වෘත්තිකයින්	3.6
සේවා හා විකුණුම් සේවකයින්	5.0
ලිපිකරු සහාය සේවකයන්	7.4
පුහුණු කෘෂිකාර්මික ,වන විද්‍යා සහ ධීවර	0.9
ශිල්පීය සහ ආශ්‍රිත කර්මාන්ත සේවකයන්	12.4
යන්ත්‍රාගාර සහ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ එකලස්කරුවන්	39.6
ප්‍රාථමික රැකියාවන්	22.7

(02 වග සටහන)

මූලාශ්‍රය. (Labour Demand Survey-2017)

(ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව)

2017 වර්ෂයේ ප්‍රධාන වෘත්තීය කාණ්ඩ කර්මාන්ත අංශයේ ශ්‍රම ඉල්ලුම ඉහතින් දැක්වේ. කර්මාන්ත අංශයේ ශ්‍රම ඉල්ලුම වැඩිම වෘත්තීය කාණ්ඩය වනුයේ යන්ත්‍රාගාර සහ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ එකලස්කරුවන් වේ.එය 39.6%කි. කර්මාන්ත අංශයේ පුහුණු කෘෂිකාර්මික ,වන විද්‍යා සහ ධීවර වෘත්තීය කාණ්ඩය අඩු ඉල්ලුමක් ඇත. එය 0.9%වේ. ආශ්‍රිත වෘත්තිකයින් 3.6% ලෙස දැක්වේ.

කර්මාන්ත අංශයේ ශ්‍රම ඉල්ලුම වැඩිම වෘත්තීය කාණ්ඩය වනුයේ යන්ත්‍රාගාර සහ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ එකලස්කරුවන් වේ.එය 39.6%කි. කර්මාන්තයේ පුහුණු කෘෂිකාර්මික ,වන විද්‍යා සහ ධීවර වෘත්තීය කාණ්ඩය අඩු ඉල්ලුමක් ඇත. එය 0.9%වේ. ආශ්‍රිත වෘත්තිකයින් 3.6% ලෙස දැක්වේ.



## 05. කර්මාන්ත අංශයේ ස්වයං රැකියා(ග්‍රාමීය කර්මාන්ත, ගෘහ කර්මාන්ත)

ස්වයං රැකියා යනු කුඩා පරිමාණයේ කර්මාන්තයකි. මෙය ග්‍රාමීය ක්ෂේත්‍රයේ වැදගත් තැනක් හිමි කර ගනී. ගෘහ කර්මාන්ත, ග්‍රාමීය කර්මාන්ත වශයෙන්ද හඳුන්වා දීමට හැකි වේ. ස්වයං රැකියාවක් ස්ථාන ගත කිරීමට අනෙක් කර්මාන්ත ස්ථාන ගත කිරීමේදී මෙන් විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ. එමෙන්ම ශ්‍රමයද යන්ත්‍ර සූත්‍රද අවශ්‍ය නොවේ. අවශ්‍ය අවස්ථා වලදී කුඩා අත් යන්ත්‍ර විදුලි බලයෙන් ක්‍රියාකරන සරල යන්ත්‍ර පමණක් භාවිත කළ හැකිය. මෙවැනි සුක්ෂම ක්‍රම හා ශිල්පීය හැකියාවන් භාවිතය නිසා රටේ අමුද්‍රව්‍ය භාවිත කළ හැකිවීමත් විශාල පිරිසකට රැකියා ලබා දීමට හැකි වීමත් යොදවන ප්‍රාග්ධනය රටේම ඉතිරි කර ගත හැකි වීමත් වාසිදායකය.

පරිසර හිතකාමී දේශීය සම්පත් පදනම් කර ගත් හස්ත කර්මාන්තය , ක්ෂුද්‍ර හා සුළු පරිමාණයේ කුඩා කර්මාන්ත සංවර්ධනය කිරීම හා දියුණු කිරීම මඟින් ලැබෙන ප්‍රතිලාභවල කොටස් සියළු දෙනාට සාධාරණ ලෙස වැඩි කිරීම දේශීය ජාතික නිෂ්පාදනයට දායක වීමත් වාසිදායක වේ.

**දේශීය සම්පත් පදනම් කර ගත් කුඩා කර්මාන්ත සංවර්ධනය කිරීම.**

මැටි ආශ්‍රිත කුඩා කර්මාන්ත


ආහාර ආශ්‍රිත කුඩා කර්මාන්ත

ආහාර කල් තබා ගැනීම පිළිබඳ නිපුණතා සංවර්ධනය

කොහු ආශ්‍රිත කුඩා කර්මාන්ත

වඩු වැඩ/ කැටයම් ශිල්පී නිපුණතා සංවර්ධන

පැදුරු විවීම පිළිබඳ කුඩා කර්මාන්ත සංවර්ධනය



## ග්‍රාමීය ආර්ථික සංවර්ධනය

ග්‍රාමීය ජනතාව ආර්ථිකව නගා සිටුවීම සඳහා ග්‍රාමීය කුඩා කර්මාන්ත සංවර්ධනය කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීම මූලික කර ගනිමින් වැඩ සටහන් සංවිධානය කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන අංශය මගින් සිදු කෙරේ. මෙම අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කිහිපයකි.

- I. කිතුල් සංවර්ධන ව්‍යාපෘතිය
- II. මැටි ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය
- III. සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීම හා වැඩි දියුණු කිරීම
- IV. ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන

### I. කිතුල් සංවර්ධන ව්‍යාපෘතිය

දිවයිනේ කිතුල් කර්මාන්තය ව්‍යාප්ත වී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හඳුනා ගනිමින් කිතුල් කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි නියුතු කිතුල් මල් මදින්නන්, නිෂ්පාදකයන් හා ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. ඒ අනුව කිතුල් නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන්, තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීම, උපකරණ ලබා දීම, නව නිෂ්පාදන හඳුන්වාදීම, වෙළඳපොළ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහය මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.

2018 වර්ෂයේ කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රු.මි 15ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර හඳුනාගනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කිතුල් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති යෝජනා ලබා ගැනීමට කටයුතු කරමින් පවතී. මේ සඳහා වන යෝජනා ප්‍රාදේශීය මගින් අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇත.

### II. මැටි ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය

දිවයින පුරා විසිරී පවතින මැටි කර්මාන්තකරුවන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම, වෙළඳපොළ අරමුණු කර ගත් නිෂ්පාදන හඳුන්වා දීම, අඩු ආදායම්ලාභී කර්මාන්තකරුවන් සඳහා උපකරණ ලබා දීම, වෙළඳපොළ අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය මගින්,

- I. සාම්ප්‍රදායික මැටි වළං කර්මාන්තයේ නියැලී කර්මාන්ත කරුවන් සඳහා පුහුණුව ලබා දීම,
- II. නවීන තාක්ෂණය ලබා දීම සඳහා පුහුණු වැඩ සටහන් පැවැත්වීම,

- III. මැටි භාණ්ඩ නිෂ්පාදනය සඳහා මැටි අඹරණ යන්ත්‍ර ලබාදීම හා විදුලි සකපෝරු ලබාදීම මගින් ගමට තාක්ෂණය ලබා දීම
- IV. මැටියෙන් තනන ලද ගෑස් වළං නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර, උපකරණ හා අවිච්චි ලබා දීම
- V. මැටි වළං ආශ්‍රිත කර්මාන්තකරුවන් සඳහා වෙළඳපොළ සහය ලබා දීම සඳහා අලෙවි මධ්‍යස්ථාන හඳුන්වා දීම
- VI. මැටි කර්මාන්තකරුවන් අලෙවි ප්‍රදර්ශන වෙත යොමු කිරීම තුළින් ඔවුන් දිරිගැන්වීම සඳහා කටයුතු සිදු කරනු ලැබේ.


III. සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීම හා වැඩි දියුණු කිරීම

දිවයින පුරා විසිර පවතින සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. ඒ අනුව සාම්ප්‍රදායික හස්ත කර්මාන්තකරුවන් සඳහා තාක්ෂණික දැනුම ලබා දීම, වෙළඳපොළ අරමුණු කරගත් නිර්මාණාත්මක මෝස්තර හඳුන්වා දීම, වෙළඳපොළ අවස්ථා සම්පාදනය කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය, නවීන උපකරණ ලබා දීමට කටයුතු කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ වෙස්මුහුණු කර්මාන්තය, පබළු ආශ්‍රිත නිර්මාණ, දැවමය අත්කම් භාණ්ඩ නිෂ්පාදනය, පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන, බතික් කර්මාන්තය, කම්මල් කර්මාන්තය, පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන, උණ ලී ආශ්‍රිත නිර්මාණ, හන කර්මාන්තය, තවාසි බුරුසු නිෂ්පාදනය, පැදුරු ගම්මාන සංවර්ධනය, ස්වර්ණාභරණ නිෂ්පාදනය, බීරළු රේන්ද කර්මාන්තය, වර්ණ කඩදාසි ආශ්‍රිත විසිතුරු නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දේ.

IV. ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන

දිළිඳුකම තුරන්කිරීම අරමුණු කරගත් වැඩසටහන් කෙරෙහි සුවිශේෂී අවධානය යොමු කරමින් ග්‍රාමීය ජනතාව නගා සිටුවීම මෙන්ම නාගරික හා අර්ධ නාගරික කලාපවල අඩු අදායම්ලාභී ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීම මෙම වැඩසටහන තුළින් බලාපොරොත්තු වේ. මේ යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ජීවනෝපය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.



ඒ අනුව යටිතල පහසුකම් සංවර්ධනය යටතේ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම, බෝක්කු, කුඩා පාලම්, කාණු පද්ධති ඉදිකිරීම් හා නවීකරණය කිරීම්, පොදු පානීය ජල සම්පාදනය, පානීය ළිං අළුත්වැඩියා කිරීම, බහු කාර්ය ගොඩනැගිලි හා වෙනත් පොදු ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම වැනි සංවර්ධන ක්‍රියාකාරකම් මෙමගින් සිදුකරනු ලබයි.

එසේම ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම, උපකරණ හා පහසුකම් ලබාදීම, ග්‍රාමීය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම, උපකරණ, තාක්ෂණය හා පහසුකම් ලබාදීම ග්‍රාමීය සංවර්ධන ඉලක්ක ලගා කර ගැනීමෙහිලා අත්‍යාවශ්‍ය සාධක බැවින් ඒ සඳහා මෙම ව්‍යාපෘතිය මගින් අවශ්‍ය සහාය ලබාදේ.

ග්‍රාමීය මට්ටමින් ගෘහයේ සිට ආරම්භ කළ හැකි ස්වයං රැකියා වර්ග කිහිපයක් පහතින් දැක්වේ.

- I. වටිනි නිෂ්පාදනය
- II. තල කැරලි නිෂ්පාදනය
- III. ලුණු දෙහි නිෂ්පාදනය
- IV. කපු මද සකස් කිරීම
- V. කුරුදු වගාව
- VI. මාළු ඇඹුල් තියල් බෝතල් කිරීම
- VII. කුරක්කන් පිටි නිෂ්පාදනය
- VIII. සුවඳ හඳුන්කුරු නිෂ්පාදනය
- IX. ඕකිඩ් මල් වගාව
- X. ලියුම් කවර නිෂ්පාදන

ග්‍රාමීය මට්ටමින් ගෘහයේ සිට ආරම්භ කළ හැකි ස්වයං රැකියා වර්ග .

- |       |                              |                         |
|-------|------------------------------|-------------------------|
| I.    | වටිනි නිෂ්පාදනය              | X. ලියුම් කවර නිෂ්පාදනය |
| II.   | තල කැරලි නිෂ්පාදනය           |                         |
| III.  | ලුණු දෙහි නිෂ්පාදනය          |                         |
| IV.   | කපු මද සකස් කිරීම            |                         |
| V.    | කුරුදු වගාව                  |                         |
| VI.   | මාළු ඇඹුල් තියල් බෝතල් කිරීම |                         |
| VII.  | කුරක්කන් පිටි නිෂ්පාදනය      |                         |
| VIII. | සුවඳ හඳුන්කුරු නිෂ්පාදනය     |                         |
| IX.   | ඕකිඩ් මල් වගාව               |                         |

## 06. කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමට රජය මගින් ගෙන ඇති පියවර

- I. කර්මික උද්‍යාන නැතිනම් සංවර්ධනපුර ඇති කිරීම.
- II. විශේෂ ආර්ථික උද්‍යාන ඇති කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- III. කර්මික නගර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- IV. කුඩා අපනයන සැකසුම් කලාප ඇති කිරීමේ වැඩසටහන් විකල්ප මාර්ග ක්‍රියාත්මක කරමින් පිට පලාත්වල යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘති රජය නිරත වී සිටියි.
- V. කර්මාන්ත ක්ෂේත්‍රයේ සංර්ධනය සඳහා ආයෝජනය මෙන්ම නවෝත්පාදනය , නව තාක්ෂණය උපයෝජනය කිරීම, නිසි නියාමනය හා නීතිමය ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. කර්මාන්ත සංවර්ධනයට අවශ්‍ය ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් රජය විසින් යෝජනා කර ඇත.
- VI. ආයෝජන ආකර්ෂණ හා හිතකාමී පරිසරයන් ඇති කිරීම උදෙසා විදේශිකයන් කල් බදු ක්‍රමයට ගන්නා ඉඩම් සඳහා බදු ඉවත් කිරීමට යෝජිතය.
- VII. රටට ආයෝජන ලබා ගැනීමට බාධාවක්ව පැවති හඳුනාගත් ආයෝජන වල ඉඩම් අයිතිය සම්බන්ධව ඉඩම් පනත මගින් දක්වා ඇති සීමාවන් ඉවත් කිරීමට අපේක්ෂිතය.
- VIII. විදේශ ආයෝජන ඉහළ නැංවීමේහිලා ප්‍රධාන සාධකයක් වන විනිමය අනුපාතිකය හරහා ආයෝජකයින් දිරිමත් කිරීමට හැකි වන පරිදි විදේශ ආයෝජන දිරි ගැන්වීමට ආයෝජන හිතකාමී විදේශ විනිමය කළමණාකරන පනතක් හඳුන්වා දීමට රජය කටයුතු කරනු ලැබේ.
- IX. කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත විදේශ සමාගම් හා පුරවැසියන් නොවන අය විසින් කරනු ලබන ආයෝජනවල ලාභාංශ වලින් බදු ඉවත් කරනු ඇත.
- X. ආයෝජකයින්ට ව්‍යාපාර ආරම්භ කිරීම පහසු කරලීම පිණිස සංවර්ධනය සඳහා වන නියෝජිත ආයතන විසින් අදාල විදේශ ආයෝජන අයදුම්පත් දින 50 ක් ඇතුළත සම්පූර්ණ කරනු ලබන අතර පසුගාමී ප්‍රදේශවලට ආයෝජන දිරිමත් කිරීමට ඇ.ඩො.මිලියන 10කට වඩා වැඩි ආයෝජන සඳහා වසර 5ක සිට වසර 8ක කාලයක් දක්වා 90% ක බදු සහන ලබා දීමට කටයුතු කරනු ලැබේ.

### නිගමණ හා යෝජනා

- රටේ කර්මාන්ත වැඩි වශයෙන් නාගරික අංශය තුළ සංකේන්ද්‍රණය වී ඇති අතර ග්‍රාමීය කර්මාන්තයන් කෙරෙහි දක්වන ලද සැලකිල්ල අඩු වේ..ඒ සඳහා ග්‍රාමීය කර්මාන්ත,ස්වයං-රැකියා නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර ඒ තුළින් ග්‍රාමීය වශයෙන් සේවා නියුක්තිය වැඩිකර ගත හැකි අතර කර්මාන්ත අංශයේ දායකත්වය වැඩි කර ගත යුතු වේ.
- ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමට නවෝත්පාදනය ඇති කිරීම හා ශිල්පීය නිපුණතාවයෙන් යුතු මානව ප්‍රාග්ධනයක් බිහි කිරීම තුළින් ආර්ථික වර්ධනය කෙරෙහි කර්මාන්ත අංශයේ දායකත්වය වැඩිකර ගත හැකිය.
- වතු අංශයේ දායකත්වය අඩු බවක් දැක ගත හැකි අතර එය නගා සිටුවීමට කටයුතු කිරීම තුළින් ආර්ථික දියුණුව මෙන්ම රැකියා අවස්ථාවන්ද ඇති කිරීමට කටයුතු කිරීම.